



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක: 2477424, 2477423, 2477311
 ෆැක්ස්: 2346257, 2477739
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව
දිනය 2016 මාර්තු මස 30 වැනි දින

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 මාර්තු

ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකා ආර්ථිකය මූර්ත වශයෙන් පෙර වසරේ පැවති සියයට 4.9 හා සාපේක්ෂව 2015 වසරේ දී සියයට 4.8 කින් වර්ධනය වී ඇත. 2015 වසර තුළ දී සියයට 5.3 කින් වර්ධනය වූ සේවා අංශය ආශ්‍රිත ක්‍රියාකාරකම් ආර්ථික වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය. පිළිවෙළින් සියයට 5.5 කින් සහ සියයට 3.0 කින් වර්ධනය වෙමින් කෘෂිකාර්මික හා කාර්මික අංශද ආර්ථික වර්ධනයට ධනාත්මක ලෙස දායක විය. ආයෝජන ක්‍රියාකාරකම්වල පසුබෑම හමුවේ පරිභෝජන ඉල්ලුමෙහි ඉහළ යෑම 2015 වසරේ මෙම වර්ධනයට හේතු විය.

ප්‍රධාන වශයෙන්ම, පෙර වසරේ සමාන කාලපරිච්ඡේදයේ දී අඩු අගයක් වාර්තා කිරීමේ පාදක බලපෑම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද. 2006/07 = 100) මත පදනම් වූ මතුපිට උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, 2016 ජනවාරි මාසයේ වාර්තා වූ සියයට 0.9 හා සාපේක්ෂව, 2016 පෙබරවාරි මාසයේ දී සියයට 2.7 ක අගයක් වාර්තා කළේය. වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය ද පෙර මාසයේ වාර්තා කළ සියයට 0.7 හා සාපේක්ෂව 2016 පෙබරවාරි මාසයේ දී සියයට 0.9 දක්වා ඉහළ ගියේය. ඊට සමාන හැසිරීමක් පෙන්නුම් කරමින්, ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද. 2013 = 100) මත පදනම් වූ මතුපිට උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, පෙර මාසයේ වාර්තා කළ සියයට 0.7 ක සෘණ අගයට සාපේක්ෂව, 2016 පෙබරවාරි මාසයේ දී සියයට

1.7 ක් දක්වා ඉහළ ගිය අතර වාර්ෂික සාමාන්‍ය පදනම මත සියයට 2.6 ක අගයක් වාර්තා කළේය. මේ අතර කො.පා.මි.ද. මත පදනම් වූ මූලික උද්ධමනයේ ඉහළ යෑමේ ප්‍රවණතාව, 2016 පෙබරවාරි මාසයේ දී ද තවදුරටත් දක්නට ලැබුණු අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මූලික උද්ධමනය පෙර මාසයේ වාර්තා කළ සියයට 4.6 හා සාපේක්ෂව සියයට 5.7 ක් විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනටමත් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් වසරේ ඉතිරි කාලය තුළ ද උද්ධමනය පහළ-මැදි තනි අගයක මට්ටමේ පවතිනු ඇතැයි අපේක්ෂිතය.

විදේශීය අංශය සැලකූ විට, ජනවාරි මාසය තුළ අපනයන ආදායම් පහළ යෑමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් පහළ යෑම හේතුවෙන්, වෙළඳ ගිණුමේ හිඟය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම අනුව සියයට 9.1 කින් අඩු විය. 2016 පෙබරවාරි මාසය තුළ දී සංචාරක ඉපැයීම් සියයට 19.4 කින් ඉහළ ගිය අතර, 2015 වසර තුළ දී සියයට 0.5 කින් අඩු වූ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, 2016 වසරේ ජනවාරි සහ පෙබරවාරි කාලය තුළ දී සියයට 8.0 ක වර්ධනයක් වාර්තා කළේය. 2015 වසර අවසානයේ දී එ.ජ.ඩොලර් බිලියන 7.3 ක් වූ දළ නිල සංචිත ප්‍රමාණය, 2016 වසරේ පෙබරවාරි මාසය අවසානය වන විට එ.ජ.ඩොලර් බිලියන 6.6 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඒ සඳහා ණය ආපසු ගෙවීම් සහ රජයේ සුරැකුම්පත් වෙළඳපොළෙන් විදේශ ආයෝජකයන් සිය අරමුදල් ඉවතට ගෙන යෑමත් සමඟ ඉහළ ගිය විදේශ ඉල්ලුම සපුරාලීම සඳහා දේශීය විනිමය වෙළඳපොළට විදේශ විනිමය සැපයීම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. මේ අතර, 2016 වසරේ මේ දක්වා කාලය තුළ, එ.ජ.ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පුළුල් වශයෙන් නොවෙනස්ව පවතී.

මුදල් අංශය පිළිබඳ සලකා බැලීමේ දී, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සම්ප්‍රේෂණය වීම සහ දැඩි මුදල් තත්ත්වයෙහි බලපෑම පිළිබිඹු කරමින් වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ ගොස් ඇත. මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සඳහා කාල පමාවකින් යුතුව ප්‍රතිචාර දක්වන පුළුල් මුදල් සැපයුමේ (M_{2b}) වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය 2015 වසර අවසානයේ වාර්තා වූ සියයට 17.8 හා සැසඳීමේ දී 2016 ජනවාරි මාසයේ දී සියයට 19.1 ක ඉහළ මට්ටමක පැවතුණි. 2015 වසරේ නොවැම්බර් මාසයේ සහ දෙසැම්බර් මාසය තුළ, පිළිවෙළින් සියයට 27.0 සහ සියයට 25.1 ක් වූ, පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය වර්ධනය 2016 ජනවාරි මාසයේ දී සියයට 25.7 ක් විය. ඒ අනුව, 2016 ජනවාරි මාසය තුළ දී, පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය ප්‍රමාණය රුපියල් බිලියන 43.6 කින් වර්ධනය විය. වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යෑමේ බලපෑම පිළිබිඹු කරමින් මුදල්

සමස්තවල වර්ධනය ඉදිරියේ දී ක්‍රමිකව අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව පවත්වා ගැනීම මුදල් ප්‍රසාරණය අඩු වීම සඳහා සහාය වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

මෙම වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2016 මාර්තු 29 වැනි දින පැවති රැස්වීමේ දී, මුදල් මණ්ඩලයේ අදහස වූ අතර, ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, (SLFR) පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 8.00 මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මුදල් ප්‍රතිපත්ති තීරණය:	ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 6.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 8.00
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 7.50